



## அநீத காலய - இறந்த காலம் - 02.கொட்ச

அநீத கால ப்ரியாதன் - த் /த்த் /ந்த் / ன் /ட் /ட்ட் /ன்ற் /ற்ற் /ண்ட் /ய்

### த்த் யத அநீதகால ப்ரியாதன் ஸாவீதய

-  த்ரியா த்ரீலயே அஃ அகூர் இ / ஐ ஸ்ரீதயேன் அலகன் லே த்ரீ த்ரீ த்ரியா த்ரீல அஃ த்த் யோடா த்ரீய் கதா ப்ரியா ( த்ரியா ப்ரியா ) யோடா ஸ்ரீயாதய க்ரீத்ரீ ஸ்ரீ கர்ரதய த்ரீயுய.
-  கதா அதா லத லீஃ அதா யத த்ரீத ப்ரியாத் அதா லத லீஃ அதா யத த்ரீத ப்ரியாத் த்ரீ த்ரீ க்ரீ த்ரீயுய.

தூன் அல இ ஸ்ரீதயேன் அலகன்லத த்ரியாத்ரீலயக் ட்ரீதத அநீதகால லாகாதன் க்ரீதயக் ஸோத தத்ரீ.

படி - ஓததததத / தாதி கர்ரத

01.தத தாதி கலா ( கலேதீ )

தான் படி + த்த் + தன் (படித்தேன்)

02.அல தாதி கலா. (கலேதூ)

தாங்கன் படி + த்த் + ஓம் (படித்தோம்)

03.தூத தாதி கலா. (கலேதீ)

தீ படி + த்த் + ஆய் (படித்தாய்)

04.தத / ததலா தாதி கலா (கலேதூ)

தீங்கன் படி + த்த் + ஈர்கன் (படித்தீர்கன்)

05.தூத தாதி கலா ( கலேய )

அவன் படி + த்த் + ஆன் (படித்தான்)

06.ඇය පාඩම් කලා ( කලාය)

அவள் படி + த்த் + ஆள் (படித்தாள்)

07.එතුමා/එතුමිය පාඩම් කලා (කලේය / කලාය)

அவர் படி + த்த் + ஆர் (படித்தார்)

08.ඔවුන් / එතුමන්ලා / එතුමියන්ලා පාඩම් කලා ( කලෝය)

அவர்கள் படி + த்த் + ஆர்கள் (படித்தார்கள்)

09. උෟ පාඩම් කලා (කලේය/කලාය)

அது படி + த்த் + அது (படித்தது)

10.උන් පාඩම් කලා (කලෝය)

அவை படி + த்த் + அன (படித்தன)


🎨 තවත් එවැනි ක්‍රියාමූල කිහිපයක් පහතින් දැක්වේ.

01.බොනු	-	ඉඬ
02.සිතාපෙනු	-	චිරි
03.මකනු/විතාග කරනු	-	අඹි
04.ආරම්භ කරනු	-	ආරම්භ
05.උගන්වනු	-	පාද්‍ය
06.උයනු	-	සමය
07.තබනු	-	බව
08.කතාකරනු	-	කතා
09.සොලවනු	-	අස
10.කඩනු	-	උඩ

👤 පහත සඳහන් ක්‍රියා මූලයන්ට ද ත්‍ය යන කාල ප්‍රත්‍ය එකතුකර අතීතකාල ආකාශයන් (ක්‍රියාපද) සාදාගනී.

01.බෙදනු	-	වතු
02.අදිනු	-	ඔයු
03.ඉවසනු	-	පොරු
04.කපනු	-	ඔහු
05.ගනු	-	ඟු
06.නිදාගනු	-	පඳු
07.දෙනු	-	කොඳු

- |             |   |      |
|-------------|---|------|
| 08.වළක්වනු  | - | තඹ   |
| 09.අඳිනු    | - | උඳ   |
| 10.මහත්වෙනු | - | කොඳු |
| 11.බදිනු    | - | වතු  |

 පහත සඳහන් ක්‍රියා මූලයන්ට ද ත්ත් යන කාල ප්‍රත්‍ය එකතුකර අතීතකාල ආත්‍යයන් (ක්‍රියාපද) සාදාගනී.

- |                   |   |              |                              |
|-------------------|---|--------------|------------------------------|
| 01.බලනු           | - | බාර්         | + ත්ත් + අදාල පුරුෂ ප්‍රත්‍ය |
| 02.වැළකෙනු        | - | තවිර්        | + ත්ත්                       |
| 03.එකතුකරනු       | - | සේර්         | + ත්ත්                       |
| 04.පරිවර්තනය කරනු | - | මොඞ්‍රිපෙයර් | + ත්ත්                       |
| 05.හදනු/වඩනු      | - | වැඳර්        | + ත්ත්                       |
| 06.විසඳනු         | - | තීර්         | + ත්ත්                       |
| 07.අමුණනු         | - | කොර්         | + ත්ත්                       |

පහත වාක්‍යයන් දෙමළට හරවා ලියන්න.

- |                        |       |
|------------------------|-------|
| 01.පුසා බිව්වාය.       | ..... |
| 02.මම සිනාසුනෙමි.      | ..... |
| 03.ඔහු මැකුවේය.        | ..... |
| 04.අපි ආරම්භ කළේය.     | ..... |
| 05.ඔබ ඉගැන්වුවෙහි.     | ..... |
| 06.ඇය ඉව්වාය.          | ..... |
| 07.එතුමා තැබුවේය.      | ..... |
| 08.එතුමියන්ලා කථාකළේය. | ..... |
| 09.ඌ සෙලෙව්වාය.        | ..... |
| 10.ඌන් කැඩුවාය.        | ..... |
| 11.මන් බෙදුවාය.        | ..... |
| 12.අපි ඉවසුවේය.        | ..... |
| 13.නුඹ කැපුවෙහි.       | ..... |
| 14.ඔබලා බැලුවාය.       | ..... |
| 15.ඔහු එකතුකළාය.       | ..... |
| 16.ඇය පරිවර්තනයකළාය.   | ..... |

WhatsApp Group - *received* – 2022 /07/14

පිරිවෙන් අවසානය - 2022 කණ්ඩායම

පරිවේෂකයාගේ නමය .....

විෂයකාර ගුරුවරයාගේ නමය .....